

දුරකථන) 0112669192 , 0112675011
ජ්‍යෙෂ්ඨ පොලෝ) 0112698507 , 0112694033
Telephone) 0112675449 , 0112675280

ගැසිය) 0112693866
පෙක්ස්) 0112693869
Fax) 0112692913

විදුත් තැපෑල) postmaster@health.gov.lk
මිනින්දොස් මුක්වරී
e-mail)
වෛඩියොධිය) www.health.gov.lk
ඩිජ්‍යෙලොන් තේල් වෙබ් පාර්ස්)



සුවසිරිපාය
ස්‍යාඛ්‍යාධිකරණ සංඛ්‍යාත ආයතන
SUWASIRIPAYA
Ministry of Health

මෙහේ අංකය)
ගෙනු ඇල) CF/EXG/04/2022
My No.)

වෙත ඇංකය)
ඉමතු ඇල)
Your No. :)

දිනය)
ත්‍රික්‍රති) 2022/09/...22
Date)

පොදු වක්‍රීතිය ලිපි අංක :- 02 – 62/2022

පළාත් සෞඛ්‍ය ලේකම්වරයේ,
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් හි ලංකා ප්‍රජාත්‍යා රෝහල,
පළාත් සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයේ,
රේඛිය අමාත්‍යාංශ යටතේ ගැනෙන කියුලම රෝහල් අධ්‍යක්ෂවරයේ,
ප්‍රාදේශීය සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයේ,
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ – 2 දේවා ගණය MN – 1 – 2006

(ඒ) වැටුප් පරිමානය නියමකර ඇති තනතුරු සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය –
2022 (දෙවන වාරය)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ – 2 දේවා ගණය MN – 1 – 2006 (ඒ) වැටුප් පරිමානය නියමකර ඇති තනතුරු සඳහා I උග්‍රීතියට උසස් වී වසර 05 ක් ඇතුළත සමඟ වියයුතු තෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය කිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්ථානය හා වේලාව ප්‍රවේශ පෙනුයේ සඳහන් කරනු ඇති.

02. සූදුසුකම්

මෙම විනාගයට අයදුම්කළ හැකියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ – 2 දේවා ගණය MN – 1 – 2006 (ඒ) වැටුප් පරිමානය නියමකර ඇති තනතුරු සඳහා I උග්‍රීතියට උසස් වී වසර 05 ක් ඇතුළත සමඟ වියයුතු තෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය කිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්ථානය හා වේලාව ප්‍රවේශ පෙනුයේ සඳහන් කරනු ඇති.

03. කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයන්ගේ නිදහස් කිරීම

සෞඛ්‍ය පොදු සහ දේශීය වෙළඳු දේවා අමාත්‍යාංශ ලේකම්ගේ පොදු වක්‍රීතිය ලිපි අංක 02-90/2015 (II) හා 2015.12.23 දිනටි ලිපියෙහි සඳහන් විධිවිධාන අනුව තෙවන කාර්යක්ෂමතා කඩුම් විනාගයන් නිදහස් කරන ලද නිලධාරීන් අයදුම් කිරීම අවශ්‍ය නොවේ.

සැයු. : 2022.10.26 දිනට පෙර I උග්‍රීතියට පත්කර ඇති නිලධාරීන්, අයදුම් පැවුරු සමඟ ආයතන ප්‍රධානී සහකාරීන් කරන ලද පත්වීම් ලිපියේ පිටපතක් අමුණා එවිම අතිච්චය වේ.

04. අයදුම්පත්

මෙම වකුලේඛ ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සහය කරගනුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, පුරුෂ බඳුදේශම ව්‍යුම්ලවංශ හිමි මාවත, අංක 385, “පුවකිරිපාය” සොබඩ අමාන්ත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වෙත 2022.10.26 දින හෝ රට පෙර ලැබෙන ගේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. සැම අයදුම්පත්කම දක්වා ඇති කොරතුරු තිවැරදි බව ආයතන ප්‍රධානීය විසින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත කම් රාජකාරී ලිපිනය හෝ පොදුගලික ලිපිනය ලියත ලද රු. 110.00 ක් වනිනා මුද්දර ඇලවූ 9x4 ප්‍රමාණයේ ලුයුම් කවර 01ක් ද එවිය යුතුය. (ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අකම්ප්‍රර්ඨ හෝ වැරදි සහිත වන අයදුම්පත්ද නවත දැනුම් දීමකින් කොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.)

සයු. : ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතුය A4 කඩ්ප්‍රියක පලමු පිටුවේ අංක 01 සිට 05 දක්වාන් දෙවන පිටුවේ අංක 06 සිට 09 දක්වාන් සහය කළයුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන යියලුම අයදුම්පතු නවත දැනුම් දීමකින් කොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

05. විනාග ගාස්තු

- I විනාගයට පලමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලින් තිද්‍යුත් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු. 45/- බගේන් අවලංගු නොකළ මුද්දර අයදුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංගු කළයුතුය.
- II කිසිදු කරණක් මත මෙසේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපදු ගෙවීමක් දීමකරනු නොලැබේ.

06. විනාගයට ඇතුළුන් කර ගැනීම.

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිඩුත් කරනු ලැබේ. මම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළයුතුය. එසේ නොමැතිව විනාගයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ.
- II. විනාග අපේක්ෂක/අපේක්ෂිකාවන් විසින් විනාග ගාලාව තුළදී විනාග ගාලාධිපතිට ස්වකිය අනන්‍යතාවය තහවුරු කළයුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියටිල අනුරූප වික්‍රීදි නිඩුපත් කළයුතුය.
 - (අ) පාතික හැඳුනුම්පත
 - (ආ) සොබඩ අමාන්ත්‍යාංශයේ හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස තිකුණ්කරන ලද හැඳුනුම්පත
 - (ඇ) වලංගු රියදුරු බලපත්‍රය
 - (ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

07. විනාග පරිපාටිය

මෙම විනාගය කාර්ය විශේෂිත දැනුම යනුවෙන් එක් රටනා ප්‍රශ්න පථයකින් සමන්විත වන අනර විය කාර්යාල කුම, මුදුල් රෙගුලකි, පරිගණක පරික්ෂණය හා විශය දැනුම යනුවෙන් කොටස් 04 කින් යුතුත වේ. මෙම ප්‍රශ්න පථය ඉහත සඳහන් විනාග පරිපාටියට අනුව සැම කොටසකින්ම ප්‍රශ්න 02 බගේන් ප්‍රශ්න 08 කින් සමන්විත වේ. මූල් ලකුණු 100 කි. සමත් විම සඳහා අවම වශයෙන් ලකුණු 40ක් ලබාගත යුතුය. කාලය පැය 02 කි. සැම කොටසකටම වෙන වෙනම කඩ්ප්‍රියවල පිළිතුරු සැපයිය යුතුයි. මින් එක් කොටසකින් අවම වශයෙන් එක් ප්‍රශ්නයක් අනිවාර්ය වන පරිදි එනැම ප්‍රශ්න 5කට පිළිතුරු සැපයිය යුතුය

08. විෂය තිරඳේය මාලාව

කුරෙය විශේෂීත දැනුම ප්‍රග්‍රහ පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය A සිට D දක්වා සඳහන් විෂය කරනු වලින් සමන්වීන වේ

A කුරෙයාල ක්‍රම

ආයතන කාගුහයේ පහත පරිවිෂ්ද මත සහ රාජ්‍ය සේවා කොමිෂන් අභ්‍යාවත් කාර්ය පටිපාටික රිති මත සැකකේ:-

❖ ආයතන කාගුහයේ පහත සඳහන් පරිවිශේදු

VII	වතින් පරේවිලේද	-	වයුත්
XII	වතින් පරේවිලේද	-	නිවාසී
XIII	වතින් පරේවිලේද	-	දුම්රිය බලපත්
XIV	වතින් පරේවිලේද	-	දිවයින අභ්‍යුලත රාජකාරී ගමන්
XXIV	වතින් පරේවිලේද	-	වයුත්, ත්‍යය සහ අන්තිකාරම්
XXVII	වතින් පරේවිලේද	-	ලිපි ගණුදෙනු කිරීමේ මාර්ග
XXVIII	වතින් පරේවිලේද	-	පරිපාලන කාර්ය පරිපාටිය සහ විධි
XXXII	වතින් පරේවිලේද	-	දේශපාලන අයිතිවාසිකම් ඇක්ති විද්‍යාම
XLVII	වතින් පරේවිලේද	-	සාමාන්‍ය හැකිරීම හා විනය

❖ රුප්ප දේව) කොමිෂන් සභාවේ කාර්ය පටිපාරීකා රීති :-

III	වතින් පරිවිෂේෂය	-	පත් කිරීම්
V	වතින් පරිවිෂේෂය	-	රජයේ දේශීයට පත් කරනු ලැබීමට නූසුපදු තහනෙහේත්තාන්
VI	වතින් පරිවිෂේෂය	-	පත් කිරීම් කෙරෙකි බලපාන නියමයන් හා කොන්දේසි
VII	වතින් පරිවිෂේෂය	-	පත් කිරීම් වලදී අනුගමනය කළයුතු පරිපාලිය
VIII	වතින් පරිවිෂේෂය	-	පරිවාක කාලය වැනි බැලුමේ කාලය හා පත්වීම ස්විර කිරීම
XIV	වතින් පරිවිෂේෂය	-	පත්වීම අවසන් කිරීම හා රජයේ දේශීයෙන් ඉල්ලා ඇස්වීම
XV	වතින් පරිවිෂේෂය	-	තනතුර ආන්තර යාම

B මුදල් රෙගුලයි සංග්‍රහයේ පහත සඳහන් පරීවිශේද්

I	පරිවිෂේද	-	වියදම් හා ආදායම් ඇයෙකුන්හිත වියදම් හා ආදායම් ඇයෙකුන්හිත
II	පරිවිෂේද	-	වියදම්, අන්තර් දැමීම, ආපසු ගෙවීම ආදාය සඳහා අධිකාරී බලය
III	පරිවිෂේද	-	මුදල් පාලනය හා ගිණුම් ගහ කළ හැකි විම
IV	පරිවිෂේද	-	ලැබීම්
V	පරිවිෂේද	-	ගෙවීම්

❖ රජයේ පැහැදිලි සියලු වර්ය

C පරිගණක පරික්ෂණය :-

පහත භාශියටත් අයදුම්කරුවන් සඟව තිබේදයි පරිසා කිරීම මෙම පරිසානුයේ අරමුණ වේ.
ගොරුකරු තාක්ෂණය පිළිබඳ මෙති සංකීර්ෂ

(ආ) පරිගණකයේ මධ්‍ය තොටස් හා ජ්‍යෙෂ්ඨ වැශයෙන් කළ

(୧୦) ପାତ୍ରିକାରେ ଶ୍ରୀ ପିଲାନ୍ତାରେ

• សំគាល់ និងការ ៤

- ii. නාවින මඟුකාග

- ## ii. හාවින මඟලකාග

මේ යටතේ බලුපෙරෙන්තු වන දැනුම හා කුකලනා

- (අ) පරිගණකයක් කුමානුකුලව පනා ගන්වීම හා ක්‍රිය විරහිත කිරීම
- (ආ) පරිගණක තැබෝක පරිගණක ගොනු රාකි (Directory) හා පරිගණක ගොනු (Files) පිළිච්‍රා ඇතිරාය
- (ඇ) පරිගණක ගොනු රාකි අවතින් ඇති කිරීම, එම ගොනු රාකෝක අවතින් ගොනුවක් ඇරැකීම,, ගොනු කපාදැමීම (Delete) පිටපත් කිරීම (Copy), පිටපත් කළ ගොනු වෙනත් ගොනු රාකෝක ඇතැල් කිරීම ගොනුවක් එක් ගොනු රාකෝකින් තවත් ගොනු රාකෝකට ගෙන යාම (Move),නම වෙනස් කිරීම (Rename).
- (ඉ) ගොනු රාකෝක අඩිංඡ ගොනු සංඛ්‍යාව, ගොනුවක විශාලත්වය, ගොනුවක් විවෘත කිරීමට අවශ්‍ය මසුකාංග, එය ආරම්භ කළ හෝ යාවත් කාලීන කළ දිනය පිළිබඳ තොරතුරු සොයා ගැනීම.
- (ඊ) මසුකාංගයක් නැවත සකසීම (Format)

D විෂය දැනුම :-


තනතුරට අදාළ රාජකාරී පිළිබඳ විෂයානුඛද්ධ කරනු ඇතුළෙන් මෙම පූර්ණ පත්‍රය සකස් වේ.

09. විභාග සම්බන්ධ රෙගුලාඩි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විභින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයකින් හෝ කුමන හෝ පොනකින් හෝ කවර ආකාරයක සටහන් සහිත කොළයකින් හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බලා උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රය දෙක බලුමද තොකල යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උද්වි කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගෙන් හෝ පුද්ගලයෙකුගෙන් උද්වි ලබා ගැනීමෙන්ද වැළැකි සිටිය යුතුය. තවද ජාගත දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද හාවතා කිරීමෙන් වැළැකි සිටිය යුතුය. මෙම නිති කඩකරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකු දැනුවම් ලැබීමට යටත් වනු ඇත.

10. කරුණුකර මෙම වකුලේඛ ලිපියේ අඩිංඡ දෑ ඔබ ආයතනයේ නියුතු අදාළ නිලධාරීන්ගේ දැනගැනීමට සැලස්වන්න. මෙම තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියේද ඇඟුලත් කර ඇත.

සභාප්‍ර : මෙම වකුලේඛ ලිපියේ කිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුකූලනාවයක් මතුවා හොත් කිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපෑවැන්වේ.



ලාංකික වේ. ගමගේ
තියෙළු අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනුවට

සොබඳ අමාත්‍යාංශයේ කළමනාකරණ සභකාර තාක්ෂණික තොවන බණ්ඩ - 2 සේවා ගණය MN - 1 - 2006 (ල්) වැවුරු පරිමාත්‍ය නියම කර ඇති තහනදී සඳහා වන තොවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2022 (දෙවන වාර්ය)

- 01 (a) (i) අයදුම්කරගේ සම්පූර්ණ නම (සිංහලෙන්) :

(ii) අයදුම්කරගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කළුවල් අකුරෙන්) :

- (iii) මුලකරු සමග නම (ඩිංජලෝන්) :

(iv) මුලකරු සමග නම (ඉංග්‍රීසි කැපවල් අකුරින්)

- (அ) (i) நென்றி :-.....

(ii) 1 குழுவில் பந்த கல/குக்கீச் கல/அந்தர்முறை கல இனிய :-

ලිපි අංකය :-

(අයතන ප්‍රධානීය විධින් සහතික කරන ලද 1 ග්‍රෑනියට පත් කළ/ලයස් කළ/අන්තර්ග්‍රහණය කළ මිශ්‍රේ පිටපතක් අමුණු එවන්න.)

- (iii) දුනට ලබන වාර්ෂික වැටුප : -

- (iv) විද්‍යුත් ලිපිනය :-

- (v) புதிக ஹட்டுமிபன் ஆங்கய :-

- (vi) ප්‍රගම දුරකථන අංකය :-

02. (ආ) දැනට කේවය කරන ආයතනය (කිංගලෝ) :-.....
(ඉංග්‍රීසියෙන්) :-.....

- (அ) திய ஈயத் தீர்த்திக்கை :-

- (ඇ) මෙම ආයතනය අයන් වන්නේ රේඛිය අමාත්‍යාංශයට පළාත් යහාවට

- (iv) පළාත් සහාවට නම් අලුල පළාත :.....

- (ඉ) විනාග ප්‍රවේශ පතුය එවිම සඳහා පැහැදිලිව ලිපිනය ලියන ලද 9" X 4" ප්‍රමාණයේ රු. 110.00 ක මෝදුර දැඩව තියම් කිවර 01 ක් යයලුම්පත්‍රයට අමත්තා ලද්දේ?.....

03. (அ) (i) நகைல் லிபினய (கிஂங்களேந்)

- (iii) **संस्कृत वाचन (अवधि अवधि वाचन)**

- १५ (८) वैवाहिक विवादों का विवरण

- (2) මිං විනායක ලේඛ කිරීන්න් ප්‍රමා විනායක තොටී නම් මද්ද පෙනුව තිබේ?

මැයි 1 කොටස

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි, මෙම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සත්‍ය බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වරට බැවින් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත් / ප්‍රථම වරට නොවන බැවින් රු.45.00 ක් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම අයදුම්පත්‍රයට මා විසින් අලවා ඇති මුද්දර අවලංග කිරීමට පෙර වලංගු වු පාරිවිච්ච තොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.

සෞඛ්‍ය අම්බපාංචය විසින් විභාග පිළිබඳව පනවා ඇති නිතිරිති වලට එකාග්‍ර ක්‍රියාකාරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නූතුදුස්සකු බව පෙනී ගියගොන් මගේ විභාගාලේක්ෂකන්වය අවලංග කිරීමට ගනු බෙන ක්වතර නො නිරන්‍යකාව මම එකාග්‍ර බවත් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගැලික ලිපිගොනු හාර විෂය නිලධාරීනියාගේ සහතිකය

මෙම අයදුම්පත බාර ගන්නා අවකාන දිනයට පෙර මා වෙන බාරදුන් බවත්, පොදුගැලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණ කර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගැලික ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා /මහත්මිය/ මෙනෙවිය

නිලධාරීයෙකු වශයෙන් මෙම ආයතනයේ යේවය කරන බවත් අයදුම්පත්‍රයෙහි දී නිඛෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගැලික ලිපි ගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුව/ඇයට සුදුසුකම් ඇති බවත් මෙම විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වනාවට වන /තොවන බවටද රු.45.00 ක් වටිනා මුද්දර මෙම මුද්දර අයදුම්පත්‍රයට අලවා ඇති බවද/මුද්දර ඇලවීමට අනවශ්‍ය බවටද මා ඉදිරිපිටද අත්සන් කළ බවද සහතික කරමි.

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන

[රඛර් මුළුව තැබිය යුතුය]

09. විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා /මහත්මිය/ මෙනෙවිය,

නිලධාරීයෙකු වශයෙන් මගේ ආයතනයේ යේවය කරන බවත්, අයදුම්පතේ දී නිඛෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගැලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුව / ඇයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන

[රඛර් මුළුව තැබිය යුතුය]